



මාධ්‍ය නිවේදනය
කාර්මික නිෂ්පාදන දර්ශකය : 2019 මාර්තු
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

දුරකථනය: 011 - 2147401

ෆැක්ස්: 011-2147412

2019 මැයි 10

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2019 මාර්තු මාසය සඳහා කාර්මික නිෂ්පාදන දර්ශකය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව 2018 වර්ෂයේ මාර්තු මස නිෂ්පාදනයට සාපේක්ෂව, 2019 මාර්තු මස නිෂ්පාදන කර්මාන්ත අංශයෙහි, කාර්මික නිෂ්පාදන දර්ශකයේ 5.7% ක වැඩිවීමක් වාර්තා වේ. තව ද 2019 සහ 2018 යන වර්ෂවල මාර්තු මස මෙම දර්ශකය පිළිවෙලින් 116.5 ක් සහ 110.3 ක් විය.

කාර්මික නිෂ්පාදන දර්ශකය ද ඇතුළත්ව ආර්ථික දර්ශකාංක ගණනාවක් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කරනු ලැබේ. කාර්මික නිෂ්පාදන දර්ශකය ආර්ථික වර්ධනය මෙහෙයවන ප්‍රධාන අංශ හඳුනා ගැනීමේදී හා ආර්ථික ක්‍රියාකාරිත්වය ඇගයීමේදී වැදගත් වන මිණුමක් වේ. මෙම දර්ශකය නිෂ්පාදන කර්මාන්තයන්හි නිෂ්පාදන ප්‍රමාණය පාදක කර ගනිමින් සකසා ඇත.

2018 මාර්තු මස මාසික නිෂ්පාදන ධාරිතාවයට සාපේක්ෂව 2019 මාර්තු මස 'සම් හා සම් ආශ්‍රිත නිෂ්පාදන', 'විදුලි උපකරණ නිෂ්පාදනය', සහ 'රසායනික හා රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය', වල පිළිවෙලින් 18.1%, 10.5% සහ 8.0% ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වේ. තව ද, 2018 මාර්තු මාසයට සාපේක්ෂව 2019 මාර්තු මාසයේ දී ආහාර නිෂ්පාදන අංශයෙහි නිෂ්පාදනය ද 0.2% ක වැඩිවීමක් වාර්තා කරයි.

එසේ වුවත්, 'වෙනත් නිෂ්පාදන' (මෝටර් රථ හා ටෙලර් නිෂ්පාදන, වෙනත් ගමනාගමන උපකරණ නිෂ්පාදනය, ආහරණ නිෂ්පාදන), 'කඩදාසි හා කඩදාසි ආශ්‍රිත නිෂ්පාදන' සහ 'දැව හා දැව ආශ්‍රිත නිෂ්පාදන' වල 2018 වර්ෂයේ මාර්තු මස නිෂ්පාදනයට සාපේක්ෂව පිළිවෙලින් 49.1%, 20.7% සහ 17.7% ක අඩුවීමක් වාර්තා විය.

කාර්මික නිෂ්පාදන දර්ශකය (2015=100)	
වර්ෂය / මාසය	දර්ශක අගය
2019 - මාර්තු	116.5
2018 - මාර්තු	110.3
ප්‍රතිශත වෙනස (%) : 5.7	
2019 පළමුවන කාර්තුව : 109.9	

කාර්තුමය වශයෙන් සැලකූ විට 2019 වර්ෂයේ පළමුවන කාර්තුව තුළ නිෂ්පාදන කාර්මාන්ත අංශයෙහි නිෂ්පාදන ධාරිතාවය 2.2 % කින් වර්ධනය වී ඇත.

2019 මාර්තු මස කාර්මික නිෂ්පාදන දර්ශකය පිළිබඳව වැඩි විස්තර දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර ඇත. (www.statistics.gov.lk/Industries)